

ඒකාබද්ධ සේවා චක්‍රලේඛ අංක : 04/2017

මගේ අංකය : R/3/3/2013(II වෙළුම)

ඒකාබද්ධ සේවා අංශය,

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය,

නිදහස් වතුරසුය,

කොළඹ 07.

2017 සැප්තැම්බර් මස 26 දින

සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්,  
 දෙපාර්තමේන්තු ප්‍රධානීන්,  
 දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්,

**රජයේ නිලධාරීන් සඳහා නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමට අදාළව පත්වීම් ලිපිය සංශෝධනය කිරීම**

2017.08.25 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 21/2017 හා බැඳේ.

02. ඒ අනුව 2016.01.01 දිනෙන් පසු පත්වීම් දිනයක් සහිතව ඒකාබද්ධ සේවාවන්ට බඳවාගත් නිලධාරීන් හට නිකුත් කරන ලද පත්වීම් ලිපිවල 07 වන වගන්තිය ඉහත චක්‍රලේඛයේ විධිවිධාන අනුව පහත පරිදි සංශෝධනය කරමි.

“මෙම පත්වීම් විශ්‍රාම වැටුප් සහිතය. ඔබට හිමි විශ්‍රාම වැටුප් ක්‍රමය පිළිබඳ රජය විසින් ඉදිරියේදී ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණයකට ඔබ යටත් විය යුතු වේ. තවද, ඔබ වැන්දඹු හා අනන්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට/වැන්දඹු පුරුෂ හා අනන්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක විය යුතුය. රජය මගින් විටින් විට නියම කරනු ලබන ආකාරයට ඔබ විසින් ඒ සඳහා දායක මුදල් ගෙවිය යුතුය.”

03. තවද ඉහත සංශෝධනය සඳහා අදාළ සේවාවන් හා පත්වීම් දිනයන් පහත දක්වා ඇති අතර මෙම සංශෝධනය රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය සඳහා සීමිත පදනමින් බඳවාගත් නිලධාරීන් සඳහා අදාළ නොවේ. මේ සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් දැනුවත් කරන්නේ නම් මැනවි.

සේවය	පත්වීම් දිනය
රජයේ භාෂා පරිවර්තක සේවය	2016.11.24
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවය -2 (II)	2016.05.02 2016.09.05 2017.04.17
සංවර්ධන නිලධාරි සේවය	2016 01.01. දිනෙන් පසු පත්වීම් දිනය වන
රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය	2016.03.09 2016.07.04 2016.08.15 2017.01.16
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවය - 3(III)	2016.10.17 2017.03.20 2017.05.02
කාර්යාල සේවක සේවය	2016 01.01. දිනෙන් පසු පත්වීම් දිනය වන
රියැදුරු සේවය	

කේ.වී.පී.එම්.ජේ. ගමගේ  
 ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්  
 රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය